

1. මූල්‍ය ප්‍රකාශන

1.1 තත්ත්වගණනය කළ මතය

හඟුරන්කෙත ප්‍රාදේශීය සභාවේ 2024 දෙසැම්බර් 31 දිනට ශේෂ පත්‍රය එදිනෙන් අවසන් වර්ෂය සඳහා වූ ආදායම් හා වියදම් ගිණුම සහ ප්‍රමාණාත්මක ගිණුම්කරණ ප්‍රතිපත්තිවලට අදාළ තොරතුරු ද ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවලට අදාළ සටහන්වලින් සමන්විත 2024 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන 1987 අංක 15 දරන ප්‍රාදේශීය සභා පනතේ 172 (1) උපවගන්තිය සහ 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 10(1) උපවගන්තිය සමඟ සංයෝජිතව කියවිය යුතු ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154 (1) ව්‍යවස්ථාවේ ඇතුළත් විධිවිධාන ප්‍රකාර මාගේ විධානය යටතේ විගණනය කරන ලදී. පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කළ යුතු යැයි මා අදහස් කරන මාගේ අදහස් දැක්වීම් හා නිරීක්ෂණයන් මෙම වාර්තාවේ දැක්වේ.

මෙම වාර්තාවේ 1.6 ඡේදයේ දක්වා ඇති කරුණුවලින් වන බලපෑම හැර, මූල්‍ය ප්‍රකාශනවලින් 2024 දෙසැම්බර් 31 දිනට හඟුරන්කෙත ප්‍රාදේශීය සභාවේ මූල්‍ය තත්ත්වය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා එහි මූල්‍ය ක්‍රියාකාරීත්වය පොදුවේ පිළිගත් ගිණුම්කරණ පරිචයන්ට අනුකූලව සත්‍ය හා සාධාරණ තත්ත්වයක් පිළිබිඹු කරන බව මා දරන්නා වූ මතය වේ.

1.2 තත්ත්වගණනය කළ මතය සඳහා පදනම

මෙම වාර්තාවේ 1.6 ඡේදයේ දක්වා ඇති කරුණු මත පදනම්ව මා මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් තත්ත්වගණනය කළ මතයක් පළකරනු ලැබේ.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිතිවලට (ශ්‍රී.ලං.වි.ප්‍ර.) අනුකූලව මා විගණනය සිදු කරන ලදී. මෙම විගණන ප්‍රමිති යටතේ වූ මාගේ වගකීම, මෙම වාර්තාවේ මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම යන කොටසේ තවදුරටත් විස්තර කර ඇත. මාගේ තත්ත්වගණනය කළ මතය සඳහා පදනමක් සැපයීම උදෙසා මා විසින් ලබාගෙන ඇති විගණන සාක්ෂි ප්‍රමාණවත් සහ උචිත බව මාගේ විශ්වාසයයි.

1.3 මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් කළමනාකරණයේ සහ ඊට සම්බන්ධ පාලනය කරන පාර්ශවයන්ගේ වගකීම්

මෙම මූල්‍ය ප්‍රකාශන පොදුවේ පිළිගත් ගිණුම්කරණ පරිචයන්ට අනුකූලව පිළියෙල කිරීම හා සාධාරණ ලෙස ඉදිරිපත් කිරීම සහ වංචා හෝ වැරදි හේතුවෙන් ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර වූ මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකි වනු පිණිස අවශ්‍යවන අභ්‍යන්තර පාලනය තීරණය කිරීම කළමනාකරණයේ වගකීම වේ.

ප්‍රාදේශීය සභාවේ මූල්‍ය වර්ථාකරණ ක්‍රියාවලිය සම්බන්ධ වගකීම, පාලනය කරන පාර්ශවයන් විසින් දරනු ලබයි.

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 16 (1) උප වගන්තිය ප්‍රකාරව ප්‍රාදේශීය සභාවේ වාර්ෂික හා කාලීන මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවන පරිදි ස්වකීය ආදායම්, වියදම්, වත්කම් හා බැරකම් පිළිබඳ නිසි පරිදි පොත්පත් හා වාර්තා පවත්වාගෙන යා යුතුය.

1.4 විගණන විෂය පථය (මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම)

සමස්තයක් ලෙස මූල්‍ය ප්‍රකාශන, වංචා සහ වැරදි නිසා ඇතිවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර බවට සාධාරණ තහවුරුවක් ලබාදීම සහ මාගේ මතය ඇතුළත් විගණන වාර්තාව නිකුත් කිරීම මාගේ අරමුණ වේ. සාධාරණ සහතිකවීම උසස් මට්ටමේ සහතිකවීමක් වන නමුත්, ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනය සිදු කිරීමේදී එය සෑමවිටම ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් අනාවරණය කරගන්නා බවට වන තහවුරු කිරීමක් නොවනු ඇත. වංචා සහ වැරදි තනි හෝ සාමූහික ලෙස බලපෑම නිසා ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇතිවිය හැකි අතර, එහි ප්‍රමාණාත්මක භාවය මෙම මූල්‍ය ප්‍රකාශන පදනම් කරගනිමින් පරිශීලකයන් විසින් ගනු ලබන ආර්ථික තීරණ කෙරෙහි වන බලපෑම මත රඳා පවතී.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනයේ කොටසක් ලෙස මා විසින් විගණනයේදී වෘත්තීය විනිශ්චය සහ වෘත්තීය සැකමුසුබවින් යුතුව ක්‍රියා කරන ලදී. මා විසින් තවදුරටත්,

- ප්‍රකාශ කරන ලද විගණන මතයට පදනමක් සපයා ගැනීමේදී වංචා හෝ වැරදි හේතුවෙන් මූල්‍ය ප්‍රකාශනවල ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇතිවීමේ අවදානම් හඳුනාගැනීම හා තක්සේරු කිරීම සඳහා අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කර ක්‍රියාත්මක කරන ලදී. වරදවා දැක්වීම හේතුවෙන් සිදුවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් සිදුවන බලපෑමට වඩා වංචාවකින් සිදුවන්නා වූ බලපෑම ප්‍රබල වන්නේ ඒවා දුස්සන්ධානයෙන්, ව්‍යාජ ලේඛන සැකසීමෙන්, වේතනාන්විත මහභරීමෙන්, වරදවා දැක්වීමෙන් හෝ අභ්‍යන්තර පාලනයන් මඟ හැරීමෙන් වැනි හේතු නිසා වන බැවිනි.
- අභ්‍යන්තර පාලනයේ සඵලදායීත්වය පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීමේ අදහසින් නොවුවද, අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කිරීම පිණිස අභ්‍යන්තර පාලනය පිළිබඳව අවබෝධයක් ලබාගන්නා ලදී.
- භාවිතා කරන ලද ගිණුම්කරණ ප්‍රතිපත්තිවල උචිතභාවය, ගිණුම්කරණ ඇස්තමේන්තුවල සාධාරණත්වය සහ කළමනාකරණය විසින් කරන ලද සම්බන්ධිත හෙළිදරව් කිරීම් අගයන ලදී.
- මූල්‍ය ප්‍රකාශනවල ව්‍යුහය හා අන්තර්ගතය සඳහා පාදක වූ ගනුදෙනු හා සිද්ධීන් උචිත හා සාධාරණව ඇතුළත් වී ඇති බව සහ හෙළිදරව් කිරීම් ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවල සමස්ථ ඉදිරිපත් කිරීම් අගයන ලදී.

හැකිතාක් දුරට හා අවශ්‍ය ඕනෑම විටෙක පහත සඳහන් දෑ පරීක්ෂා කිරීම සඳහා විගණන විෂය පථයද පුළුල් කර ඇත.

- තොරතුරු ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් බලන කළ ප්‍රාදේශීය සභාවේ කාර්යයන් අඛණ්ඩව ඇගයීමට හැකිවන පරිදි එහි සංවිධානය, පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි විධිමත්ව හා ප්‍රමාණාත්මකව සැලසුම් කර තිබේද යන බව සහ එකී පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි ඵලදායී ලෙස පවත්වාගෙන යනු ලැබේ ද යන බව;
- අදාළ ලිඛිත නීතියකට හෝ ප්‍රාදේශීය සභාව විසින් නිකුත් කරන ලද වෙනත් පොදු හෝ විශේෂ විධානයකට අනුකූලව, ප්‍රාදේශීය සභාව ක්‍රියා කර ඇති බව,
- සිය බලතල, කර්තව්‍ය සහ කාර්යයන්ට අනුකූලව කටයුතු කර ඇති බව,
- සම්පත් සකසුරුවම් ලෙස, කාර්යක්ෂම ලෙස සහ ඵලදායී ලෙස කාලසීමාවන් තුළ සහ අදාළ නීතිරීතිවලට අනුකූලව ප්‍රසම්පාදනය කර භාවිතා කර ඇති බව.

1.5 වෙනත් නෛතික අවශ්‍යතා පිළිබඳ වාර්තාව

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ පහත සඳහන් අවශ්‍යතාවයන් සම්බන්ධයෙන් විශේෂ ප්‍රතිපාදන ඇතුළත් වේ .

- (අ) 2018 අංක 19 දරණ ජාතික විගණන පනතේ 6 (1) (ඇ) (iii) වගන්තියේ සඳහන් අවශ්‍යතාවය අනුව හඟුරන්කෙත ප්‍රාදේශීය සභාවේ මූල්‍ය ප්‍රකාශන ඉකුත් වර්ෂය සමඟ අනුරූප වේ.
- (ආ) 2018 අංක 19 දරණ ජාතික විගණන පනතේ 6 (1) (ඇ) (iv) වගන්තියේ සඳහන් අවශ්‍යතාවය අනුව ඉකුත් වර්ෂයේදී මා විසින් සිදුකරන ලද නිර්දේශයන් ඉදිරිපත් කරන ලද මූල්‍ය ප්‍රකාශනවල ඇතුළත්ව ඇත.

1.6 මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීම සම්බන්ධයෙන් වූ විගණන නිරීක්ෂණ

1.6.1 ගිණුම්කරණ අඩුපාඩු

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) හඟුරන්කෙත පොදු වෙළඳපොළ කඩ කාමර 12 න් 2019 වර්ෂයේ මාර්තු සිට සමාලෝචිත වර්ෂයේ දෙසැම්බර් 31 දක්වා කඩකුලී එකතුව රු.2,082,800 ක් බිල් කර ගිණුම්ගත කර නොතිබුණි.	සන්නිකය ආපසු පවරා ගැනීමට කටයුතු කරන අතර 2019 වර්ෂයේ සිට බිල් කිරීම නවතා ඇති බව.	කඩ කාමර වලට අදාළ කුලිය ගිණුම්ගත කර වගකිව යුතු පාර්ශව වලින් අය කළ යුතුය.
(ආ) ඉදිකිරීම් ව්‍යාපෘතියක් වෙනුවෙන් ගෙවිය යුතු රු.612,337 ක මුදල් 2021 අගෝස්තු මස කොන්ත්‍රාත්කරු වෙත ගෙවා තිබියදී තවදුරටත් සමාලෝචිත වර්ෂයේ අවසාන දිනට ණයහිමියන් යටතේ ගිණුම්ගතකර තිබුණි.	ඉදිරියේදී විධිමත් පරිදි ගිණුමෙන් ඉවත් කිරීමට කටයුතු කරන බව.	නිවැරදිව ගිණුම් පිළියෙල කළ යුතුය.
(ඇ) සමාලෝචිත වර්ෂය තුළ කාර්යාල හා ලී බඩු මිලදී ගැනුම් රු.518,556 ක් අඩුවෙන් ගිණුම්ගත කර තිබුණි.	2025 වර්ෂයේ අවසන් ගිණුම් සකස් කිරීමේදී නිවැරදි කරන බව	කාර්යාල හා ලී බඩු මිලදී ගැනුම් නිවැරදිව ගිණුම්ගත කළ යුතුය.
(ඈ) සමාලෝචිත වර්ෂය තුළ අවස්ථා 04 කදී පරිගණක උපකරණ මිලදී ගැනීම් රු.189,396 ක් අඩුවෙන් ප්‍රාග්ධනිත කර තිබුණි.	- එම -	මිලදී ගැනීම් නිවැරදිව ගිණුම්ගත කළ යුතුය.

1.6.2. නොසැසඳුනු පාලන ගිණුම් හෝ වාර්ථා

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
සමාලෝචිත වර්ෂය අවසාන දිනට මූල්‍ය ප්‍රකාශනවල දක්වා තිබුණු සේවක ණය ශේෂය, උපලේඛනයේ දක්වා තිබුණු ශේෂයන් සමඟ සැසඳීමේදී රු.338,738 ක නොසැසඳීම් විය.	ඉදිරියේදී නිවැරදි කිරීමට කටයුතු කරන බව.	ගිණුම් ශේෂ අදාල උපලේඛන ශේෂ සමඟ සැසඳිය යුතුය.

1.6.3. විගණනය සඳහා ලිඛිත සාක්ෂි නොවීම

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
මූල්‍ය ප්‍රකාශනවල දැක්වෙන එකතුව රු. 141,160 ක වත්කම් හා වගකීම් විෂයයන් 03 කට අදාළ ගිවිසුම් /වැඩ ඉටු කළ වාර්තා හා උපලේඛන ඉදිරිපත් නොකිරීම හේතුවෙන් විගණනයේදී සතුටුදායක ලෙස පරීක්ෂා කිරීමට නොහැකි විය.	ඉදිරියේදී විධිමත් පරිදි අදාළ තොරතුරු සොයාගත් පසු නිවැරදි කරන බව.	වත්කම් හා වගකීම් සනාථ වන පරිදි අවශ්‍ය ලිපිලේඛන පවත්වා ගත යුතුය.

1.7 අනුකූල නොවීම

නීති, රීති හා රෙගුලාසිවලට අනුකූල නොවීම

නීති, රීති හා රෙගුලාසිවලට අනුකූල නොවූ අවස්ථා පහත දැක්වේ.

නීති, රීති, රෙගුලාසි ආදියට යොමුව	අනුකූල නොවීම	සභාවේ දැක්වීම	අදහස්	නිර්දේශය
(අ) 1987 අංක 15 ප්‍රාදේශීය සභා පනත				
i 52 වගන්තිය	සමාලෝචිත වර්ෂයේ සහ ඉකුත් වර්ෂයේ හඳුනාගෙන තිබුණු අනවසර ඉදිකිරීම් 54 ක් සම්බන්ධයෙන් අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන නොතිබුණි.	ඉදිරියේදී නඩු පැවරීමට කටයුතු කරන බව.	අනවසර ඉදිකිරීම් සඳහා නීතිමය ක්‍රියාමාර්ග ගත යුතුය.	
ii 93 (ආ) වගන්තිය	සභා බල ප්‍රදේශයේ සියළු වැසිකිළි හා වැසිකිළි වලවල් නියමිත කාල සීමාවන් තුළදී විධිමත් ලෙස පවිත්‍ර කිරීම සඳහා ගලී රථ සේවාවක් පවත්වාගෙන ගොස් නොතිබුණි.	ප්‍රතිපාදන නොමැති බැවින් මිළදී ගැනීමේ හැකියාවක් නොමැති බව.	මහජන සේවාවන් විධිමත්ව පවත්වාගෙන යා යුතුය.	
(ආ) ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ මුදල් රෙගුලාසි මු. රෙ 571 (3)	1998 වර්ෂයේ සිට 2021 දක්වා කාලයට අදාළ එකතුව රු. 985,395 ක කාලය ඉකුත් වූ තැන්පතු 18 ක් නිරවුල් කර නොතිබුණි.	මෙම තැන්පත් රාජ්‍ය ආදායමට ගැනීමට අවශ්‍ය කටයුතු සිදු වෙමින් පවතින බව.	කල් ඉකුත් වූ තැන්පතු සම්බන්ධයෙන් මුදල් රෙගුලාසි පරිදි කටයුතු කළ යුතුය.	

2. මූල්‍ය සමාලෝචනය

2.1 මූල්‍ය ප්‍රතිඵල

ඉදිරිපත් කරන ලද මූල්‍ය ප්‍රකාශන අනුව 2024 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා සභාවේ පුනරාවර්තන වියදම ඉක්මවූ ආදායම රු.2,073,995 ක් වූ අතර ඊට අනුරූපීව ඉකුත් වර්ෂයේ පුනරාවර්තන වියදම ඉක්ම වූ ආදායම රු.7,029,591 ක් විය.

2.2 ආදායම් පරිපාලනය

2.2.1 ඇස්තමේන්තුගත ආදායම්, බිල් කළ ආදායම්, රැස් කළ ආදායම් හා හිඟ ආදායම්

ලේකම්වරයා විසින් ඉදිරිපත් කළ තොරතුරු අනුව සමාලෝචිත වර්ෂයට හා ඉකුත් වර්ෂයට අදාළව ඇස්තමේන්තුගත ආදායම්, බිල් කළ ආදායම්, රැස් කළ ආදායම් හා හිඟ ආදායම් පිළිබඳ තොරතුරු පහත දැක්වේ

	2024				2023			
ආදායම් ප්‍රභවය	ඇස්තමේන්තු ගත ආදායම	බිල් කළ ආදායම	රැස් කළ ආදායම	දෙසැම්බර් 31 දිනට මුළු හිඟය	ඇස්තමේන්තු ගත ආදායම	බිල් කළ ආදායම	රැස් කළ ආදායම	දෙසැම්බර් 31 දිනට මුළු හිඟය
(i) වරිපනම් හා බදු	රු. 10,864,603	රු. 13,428,450	රු. 13,247,583	රු. 1,335,100	රු. 4,847,160	රු. 4,621,751	රු. 3,950,978	රු. 1,154,233
(ii) කඩ කුලී	5,163,900	6,846,524	6,922,748	247,369	7,433,000	3,124,423	4,356,413	2,549,918
(iii) බලපත්‍ර ගාස්තු	2,092,024	1,788,470	1,788,470	-	2,480,000	4,545,010	312,442	-
(iv) වෙනත් ආදායම්	33,678,514	15,589,535	10,624,174	13,332,695	5,573,500	9,333,583	3,011,499	8,367,334
	51,799,041	37,652,979	32,582,975	17,141,489	20,333,660	21,624,767	14,443,313	12,071,485

2.2.2 ආදායම් රැස්කිරීමේ කාර්යසාධනය

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) වරිපනම් හා බදු		
සමාලෝචිත වර්ෂයේ ආරම්භයට පැවති රු.632,573 ක වරිපනම් බදු හිඟයෙන් වර්ෂය තුළ රු.308,207 ක් අයකර නොතිබුණු අතර, සමාලෝචිත වර්ෂයේ බිල් කිරීම්වලින් රු.634,682 ක් අය කර නොතිබුණි. එහි වසර 05 කට වැඩි ඒකක 70 කින් අයවිය යුතු රු.237,196 ක්ද, පැවති අතර 1987 අංක 15 දරණ ප්‍රාදේශීය සභා පනතේ 158 වන වගන්තිය අනුව කටයුතු කර හිඟ ආදායම් අයකර නොතිබුණි.	අවසන් නිවේදන යොමු කිරීම මගින් කොටසක් අය කර ඇති අතර තව දුරටත් අවසන් නිවේදන යොමු කරමින් පවතින බව.	හිඟ ආදායම් අය කළ යුතුය.

(ආ) කඩ කුලිය

සමාලෝචිත වර්ෂය අවසාන දිනට කඩ කාමර 13 කින් රු. 2,315,532 ක හිඟ කඩ කුලී ශේෂයක් අය කර නොතිබුණි.

කඩ කාමර 12 ක් සඳහා සන්තකය පවරා ගැනීමට නඩු පවරා ඇති බව.

හිඟ මුදල් අය කර ගැනීමට කටයුතු කළ යුතුය.

(ඇ) උසාවි දඩ හා මුද්දර ගාස්තු

පළාත් සභාවේ ප්‍රධාන ලේකම්වරයාගෙන් සහ අනෙකුත් නිලධාරීන්ගෙන් සමාලෝචිත වර්ෂයේ දෙසැම්බර් 31 දිනට ලැබිය යුතු මුද්දර ගාස්තු රු. 10,652,100 ක් විය.

කොටසක් අය කර ඇති අතර ඉතිරි මුදල් අය කිරීමට කටයුතු කරන බව.

ලැබිය යුතු ආදායම් අය කර ගත යුතුය.

3. මෙහෙයුම් සමාලෝචනය

3.1. අවිධිමත් ගණුදෙනු

විගණන නිරීක්ෂණය

සභාවේ අදහස් දැක්වීම

නිර්දේශය

සභාවට අයත් හමුරන්කොන පොදු වෙළඳපල කඩ කාමර 12 ක බදුකරුවන් සමඟ එළඹ තිබුණු බදු ගිවිසුම් 2010 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වී තිබුණද, සමාලෝචිත වර්ෂයේ අවසාන දින දක්වා නව ගිවිසුම්වලට එළඹ නොතිබුණු අතර 2011 න් පසුව මෙම කඩ කාමර 12 න් වෙළඳ බලපත්‍ර, කසළ බදු කිසිවක් අය කර නොතිබුණි. එමෙන්ම 2011 වර්ෂයේ ලබාගෙන තිබුණු තක්සේරු වාර්තා අනුව කඩ කුලී අය නොකිරීම හේතුවෙන් 2011 සිට සමාලෝචිත වර්ෂය දක්වා රු.3,962,400 ක ආදායමක් සභාවට අහිමි කර තිබුණි. මේ සම්බන්ධයෙන් කිසිදු නීතිමය ක්‍රියාමාර්ගයක් ගෙන නොතිබුණි.

අදහස් දක්වා නැත.

නීතිමය ක්‍රියාමාර්ග කඩිනමින් ගත යුතුය.

3.2 කළමනාකරණ අකාර්යක්ෂමතා

විගණන නිරීක්ෂණය

සභාවේ අදහස් දැක්වීම

නිර්දේශය

(අ) 2018 වර්ෂයේ රියදුරු පුහුණුව සඳහා බස් රථ ආයතනයකට ලබාදෙන මුදලින් රු. 100,000 ක ආපසු ලැබිය යුතු මුදලක් නිරවුල් කරගෙන නොතිබුණි.

තොරතුරු සොයා බලා නිරවුල් කර ගන්නා බව.

ණයගැති ශේෂ කඩිනමින් නිරවුල් කර ගත යුතුය.

(ආ) සමාලෝචිත වර්ෂය අවසාන දිනට කර්මාන්ත ණයහිමි ශේෂය රු. 12,058,495 ක් විය. ඉන් වසර 01 න් 05 න් අතර කාල පරාසයක එකතුව රු.796,647 ක් හා වසර 05 ඉක්මවා තිබුණු ශේෂවල එකතුව රු.70,000 ක්ද, නිරවුල් කර නොතිබුණි.

නිරවුල් කිරීම සඳහා අවශ්‍ය ඉදිරි කටයුතු සිදු කරන බව.

ණයහිමි ශේෂය නිරවුල් කළ යුතුය.

(ඇ)	2020 සැප්තැම්බර් 20 දිනැති අංක 2020/06 දරන මධ්‍යම පළාත්, පාළාත් පාලන කොමසාරිස්ගේ චක්‍රලේඛය ප්‍රකාරව අතිරික්ත මුදල් ප්‍රාදේශීය සංවර්ධනයට යොදාගත හැකි වුවත්, සමාලෝචිත වර්ෂයේ අවසාන දිනට බැංකු ජංගම ගිණුමේ පැවති රු. 41,973,896 ක අතිරික්ත මුදල් ඉතිරි කිරීමේ ගිණුමක ආයෝජනය කර තිබුණි.	මෙම මුදල sweep ගිණුමක ආයෝජනය කර ඇති බව.	අතිරික්ත මුදල් ප්‍රාදේශීය සංවර්ධනයට යොදා ගත යුතුය.
-----	---	---	--

3.3 නිෂ්කාර්ය හෝ උෞත උපයෝජිත දේපල, පිරියත හා උපකරණ

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) රිකිල්ලගස්කඩ පිහිටි පැරණි පොදු වෙළඳපල කඩ කාමර 06 ක් 2023 වර්ෂයේ සිට භාවිතා නොකර වසා දමා තිබුණු අතර නගර මධ්‍යයේ පිහිටි මෙම කඩ කාමර හා ඉඩම ඵලදායීව උපයෝජනය වී නොතිබුණි.	මෙම භූමිය ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව සතු භූමියක් බැවින් ඉදි කිරීම් කටයුතු සිදු කිරීමට ගැටළුවක් පවතින බව.	අයිතිය නිරවුල් කර ගැනීම හා කඩ කාමර ඵලදායීව උපයෝජනය කළ යුතුය.
(ආ) වටිනාකම රු.328,770 ක් වූ ජලනල උපාංග ඒකක 117 ක් 2008 සිට 2025 දක්වා වසර 17 ක කාලයක් භාවිතයට නොගෙන නිෂ්කාර්යව ගබඩා කර තිබුණි.	අනාගතයේදී නව ජල ව්‍යාපෘති ආරම්භ කළ හොත් මෙම ජල නල ප්‍රයෝජනයට ගැනීමේ අපේක්ෂාවෙන් ආරක්ෂිතව ගබඩා කර ඇති බව.	අවශ්‍යතා හඳුනාගෙන උපාංග මිලදී ගැනීමට කටයුතු කළ යුතුය.
(ඇ) සභාවට අයත් ට්‍රැක්ටර් රථයක් 2022 වර්ෂයේ සිට භාවිතයට ගෙන නොතිබුණි.	අමතර කොටස් ආනයනය කිරීම සඳහා විශාල පිරිවැයක් හා කාලයක් ගත වන බැවින් වාහනය නැවත සභාවට ගෙන්වා ගෙන ඇති බව.	ට්‍රැක්ටරය අළුත්වැඩියා කිරීමේ සත්‍යතාවය හඳුනාගෙන සුදුසු තීරණ ගත යුතුය.

3.4 වත්කම් කළමනාකරණය

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
රිකිල්ලගස්කඩ පැරණි පොදු වෙළඳපල කඩ කාමර අසල පිහිටි ආයුර්වේද ගොඩනැගිල්ල දැනට භාවිතා නොකර අතහැර දමා තිබුණු අතර ගොඩනැගිල්ල අවට වල්බිහි වී තිබුණි. මෙම ගොඩනැගිල්ල අළුත්වැඩියා කර ඵලදායී කාර්යයට යොදා ගැනීමට කටයුතු කර නොතිබුණි.	අදහස් දක්වා නොමැත.	අදාළ ගොඩනැගිලි අලුත්වැඩියා කර ඵලදායී කාර්යයක් සඳහා උපයෝජනය කළ යුතුය.

3.5 මානව සම්පත් කළමනාකරණය

විගණන නිරීක්ෂණය

සමාලෝචිත වර්ෂයේ අවසාන දිනට අනුමත කාර්ය මණ්ඩලය සත්‍ය කාර්ය මණ්ඩලය සමඟ සැසඳීමේදී තනතුරු 03 ක පුරප්පාඩු 37 ක් හා එක් තනතුරක අතිරික්ත 06 ක් පැවතුණි.

සභාවේ අදහස් දැක්වීම

මේ වන විට බඳවා ගැනීම් ද සිදු නොකරන බැවින් තව දුරටත් පුරප්පාඩු පවතින බව.

නිර්දේශය

අත්‍යවශ්‍ය පුරප්පාඩු සම්පූර්ණ කරවාගත යුතුය.